

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

සීමාසහිත ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිස් එච්ආර් (පුද්ගලික) සමාගමේ (“සමාගම”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ලාභ හා අලාභ සහ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත්ව මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට සමාගමේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. මාගේ විගණන වාර්තාවේ දිනය දක්වා ලබාගත් විගණන සාක්ෂි මත මාගේ නිගමන පදනම් වී ඇත. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත සමාගමේ අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව සමාගම කටයුතු කර ඇති බව,
- සමාගමේ සම්පත් සකස්සරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ආයතනයක් විසින් වැරදි සොයා ගැනීමෙන් පසු නිකුත් කිරීම සඳහා අවසර දී ඇති පළමු මූල්‍ය ප්‍රකාශන කට්ටලයේ ප්‍රමාණාත්මක පෙර කාල පරිච්ඡේද වැරදි, (අ) වැරද්ද සිදු වූ පෙර කාල පරිච්ඡේදය සඳහා ඉදිරිපත් කරන ලද සංසන්දනාත්මක වටිනාකම නැවත ප්‍රකාශ කිරීම; හෝ (ආ) ඉදිරිපත් කරන ලද මුල්ම පෙර කාල පරිච්ඡේදයට පෙර වැරද්ද සිදු වූයේ නම්, ඉදිරිපත් කරන ලද මුල්ම පෙර කාල පරිච්ඡේදයේ වත්කම්, වගකීම් සහ ස්කන්ධවල ආරම්භක ශේෂයන් නැවත ප්‍රකාශ කිරීම මගින් නිවැරදි කළ යුතු බව එල්.කේ.ඒ.එස් 08 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තුවල වෙනස්වීම් සහ වැරදි ප්‍රමිතියේ 42 (ඒ) සහ (බී) ඡේදවල සඳහන් වේ. කෙසේ වෙතත්, 2023 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා ලබා නොගත් උපදේශන සේවාවක් සඳහා සමාගම විසින් රු. 749,275 ක් උපචිත වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි. පසුව, මූල්‍ය ප්‍රකාශනවල පෙර වර්ෂයේ ගැලපීම් සිදු කිරීමෙන් තොරව ප්‍රමිතියේ විධිවිධානවලට පටහැනිව සමාගම විසින් 2024 වර්ෂයේදී මූල්‍ය ප්‍රකාශනවල ඉහත මුදල වෙනත් ආදායමක් ලෙස හඳුනාගෙන තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, සමාලෝචිත වර්ෂය සඳහා ලාභය එම අගයෙන්ම වැඩියෙන් දක්වා තිබුණි.	අදාළ කාල සීමාව සඳහා ලබා දී ඇති කොන්ත්‍රාත් රැකියාව මත පදනම්ව කොන්ත්‍රාත් සේවකයාගේ මාසික වැටුප උපචිත පදනම යටතේ හඳුනා ගෙන ඇත. ඒ අනුව, 2024 වර්ෂයේදී එවැනි හඳුනාගැනීමක කිසිදු වැරද්දක් නොතිබුණි. සේවාව ලබා නොගැනීම තහවුරු කර ගැනීම මත පදනම්ව ගැලපීම සිදු කර ඇත.	ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූල වීමට කටයුතු කළ යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වසර 05 ක සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් තොරව සේවකයින් හය දෙනෙකු (06) සමාගමෙන් ඉල්ලා අස්වී තිබූ අතර 2023 දක්වා පාරිතෝෂික ප්‍රතිපාදනය ලෙස රු. 486,135 ක් වෙන් කර තිබුණි. තවද, සමාගමේ දැනට සේවයේ නියුතු සේවකයින් 03 දෙනෙකු සඳහා රු. 243,067 ක පාරිතෝෂික ප්‍රතිපාදනයක් වෙන් කර නොතිබුණි. ඒ අනුව, පාරිතෝෂික ප්‍රතිපාදනය රු. 243,067 කින් වැඩියෙන් දක්වා තිබුණි.	වාර්ෂික මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට පෙර මෙම ඉල්ලා අස්වීම් පිළිබඳව සමාගමට නිසි ලෙස දැනුම් දී නොතිබුණි.	සමාගම පාරිතෝෂික ප්‍රතිපාදනය ගැලපිය යුතුය.
(ආ) මූල්‍ය ප්‍රකාශනවලට අනුව, සමාගම විසින් විකුණුම් පිරිවැය ගිණුමේ බාහිරෙන් ලබාගත් සේවකයින්ගේ වැටුප් සහ දීමනා හඳුනා ගෙන තිබුනද ඉහත වැටුප මත රු. 875,835 ක් වූ ගෙවිය යුතු අත්තිකාරම් පුද්ගල ආදායම් බදු (APIT) ගිණුම් පොත්වල හඳුනාගෙන නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, වර්ෂය සඳහා ලාභය වැඩියෙන් දක්වා තිබූ අතර වර්ෂය අවසානයේ ගෙවිය යුතු APIT එම අගයෙන්ම අඩුවෙන් දක්වා තිබුණි.	මෙය ඒ අනුව ගැලපීම් කරනු ලැබේ.	මූල්‍ය ප්‍රකාශනවල ගෙවිය යුතු APIT හඳුනාගත යුතුය.
(ඇ) සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව, ආදායම් බදු සඳහා ප්‍රතිපාදනය රු. 3,306,616 ක් විය. කෙසේ වෙතත්, 2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගණනය කිරීමේදී, ඉහත තක්සේරු වර්ෂය සඳහා ගෙවන ලද පාරිතෝෂිකය ලෙස රු. 1,378,238 ක් වූ පාරිතෝෂික ප්‍රතිපාදනය අඩු කර තිබුණි. ඒ අනුව, 2024 වර්ෂයේදී ආදායම් බදු සඳහා ප්‍රතිපාදනය රු. 393,450 කින් අඩුවෙන් දක්වා තිබුණි.	වාර්තා ගොනු කිරීම සමඟ මෙය පරීක්ෂා කර නිවැරදි කරනු ලැබේ.	ආදායම් බදු ගණනය කිරීමේදී, පාරිතෝෂික ප්‍රතිපාදනය නිවැරදිව ගැලපිය යුතුය.

1.5.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂය	මුදල රු.	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ලැබිය යුතු රඳවා ගැනීමේ බදු	84,949	රඳවා ගැනීමේ බදු සහතික	පසුගිය වර්ෂය සඳහා පමණක් සැපයීමට බැංකුව එකඟ වේ. වර්තමානයේ අපි විසින් මෙම ශේෂය නිරවුල් කර ගැනීමට උපරිම මට්ටමින් උත්සාහ කරමින් සිටී.	රඳවා ගැනීමේ බදු සහතික ලබාගෙන ආදායම් බදුවලට එරෙහිව හිමිකම් පෑමට කටයුතු කළ යුතුය.

1.6 ගෙවිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 දෙසැම්බර් 31 දිනට රු. 11,791,191 ක් වූ ලං.වි.ම වෙත ගෙවිය යුතු විකුණුම් බදු ශේෂය (ලං.වි.ම වෙතින් එකතු කර ගත් අතිරික්ත වැට් බදු) වසර හයක් තිස්සේ පියවීමෙන් තොරව පැවතුනි.	පවතින මුදල් ප්‍රවාහයේ අන්තර්ගතය මත පදනම්ව, හිඟ ආදායම් බදු පියවීමට ප්‍රමුඛතාවය ලබා දෙන අතර මෙය පසුව පියවනු ලැබේ.	නිසි තීරණයක් ගැනීම සඳහා ගැටළුව පිළිබඳ තොරතුරු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කළ යුතු අතර, ඒ අනුව, හිඟ ශේෂය පියවීමට කටයුතු කළ යුතුය.
(ආ) 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනතේ 4 වන වගන්තියේ සඳහන් පරිදි, ලං.වි.ම වෙතින් එකතු කර රු. 10,744,888 ක ජාතිය ගොඩනැගීමේ බදු වසර පහකට වැඩි කාලයක් තිස්සේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවා නොතිබුණි.	පවතින මුදල් ප්‍රවාහයේ අන්තර්ගතය මත පදනම්ව, හිඟ ආදායම් බදු පියවීමට ප්‍රමුඛතාවය ලබා දෙන අතර මෙය පසුව පියවනු ලැබේ.	නිසි තීරණයක් ගැනීම සඳහා ගැටළුව පිළිබඳ තොරතුරු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කළ යුතු අතර, ඒ අනුව, හිඟ ශේෂය පියවීමට කටයුතු කළ යුතුය.
(ඇ) රු. 220,000 ක් වූ විගණන ගාස්තු වසර හතක් තිස්සේ පියවීමෙන් තොරව පැවතුනි.	මෙය වාර්ෂික මූල්‍ය වාර්තා සම්පූර්ණ කිරීම යටතේ කරන ලද ප්‍රතිපාදනයක් වූ අතර, අපට පියවීම සඳහා ඉන්වොයිසියක් තිබිය යුතුය.	නිසි තීරණයක් ගැනීම සඳහා ගැටළුව පිළිබඳ තොරතුරු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කළ යුතු අතර, ඒ අනුව, හිඟ ශේෂය පියවීමට කටයුතු කළ යුතුය.

(ඇ)2024 දෙසැම්බර් 31 දිනට අවසාන මව් සමාගමෙන් ලැබිය යුතු වෙළඳ ශේෂය රු. 323,493 ක සෘණ අගයකින් (අවසාන මව් සමාගමට ගෙවිය යුතු) සමන්විත වූ අතර රු. 139,998 ක සෘණ ශේෂයක් (අවසාන මව් සමාගමෙන් ලැබිය යුතු) වෙළඳ සහ අනෙකුත් ගෙවිය යුතු මුදල්වලට ඇතුළත් කර තිබුණි. කෙසේ වෙතත්, එවැනි ශේෂයක් වසර පහක් තිස්සේ පියවීමෙන් තොරව පැවතුනි.

විගණනයට ඉදිරිපත් කර ඇති පරිදි, පසුගිය වාර්ෂික විගණනය අවසන් කිරීම යටතේ අර්නස්ට් ඇන්ඩ් යන්ග් විසින් ජර්නල් සටහන් යෙදීම හරහා වාර්තා කළ හැකි, ඉවත් කළ යුතු හෝ ගැලපිය යුතු වලනය නොවන ශේෂයන් කිහිපයක් තිබුණි. මෙම ශේෂයන් සත්‍යාපනය කිරීම සමඟ නිරවුල් කිරීම සඳහා යොමු කළ යුතුය.

නිසි තීරණයක් ගැනීම සඳහා ගැටළුව පිළිබඳ තොරතුරු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කළ යුතු අතර, ඒ අනුව, හිඟ ශේෂය පියවීමට කටයුතු කළ යුතුය.

1.7 බදු රෙගුලාසිවලට අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය

කළමනාකාරිත්වයේ දැක්වීම

අදහස් නිර්දේශය

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 126 වන වගන්තිය අනුව, උපලේඛණ සමග නිසි ලෙස සම්පූර්ණ කරන ලද ආදායම් බදු වාර්තාව සහ වෙනත් අවශ්‍ය ලියකියවිලි තක්සේරු වර්ෂය අවසන් වීමෙන් පසු නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත්, සමාගම විසින් පනතේ එම විධිවිධානවලට අනුකූලව 2017/2018, 2022/2023 සහ 2023/2024 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වාර්තා ගොනු කර නොතිබුණි. තවද, 2024 දෙසැම්බර් 31 වන දිනට රු. 39,845,069 ක් වූ ගෙවිය යුතු ආදායම් බදු ශේෂය සමාගම ආරම්භයේ සිටම ගෙවීමෙන් තොරව පැවතුනි.

තවද, 2014/2015, 2015/2016 සහ 2016/2017 තක්සේරු වර්ෂවලට අදාළව අඩුවෙන් ප්‍රතිපාදන සැලසීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල රු. 29,065,844 ක ප්‍රතිපාදනයක් ගිණුම්ගත කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, රු. 7,628,993 ක් වූ වර්ෂයේ ලාභය රු. 21,436,851 ක අලාභයක් බවට පත්ව තිබුණි.

වර්තමානයේදී 2022/2023 සහ 2023/2024 තක්සේරු වර්ෂයන් සඳහා ආයතනික ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ ක්‍රියාවලියේ යෙදී සිටින අතර, ආයතනික ආදායම් බදු ගණනය කිරීම් අවසන් කර දැනටමත් විගණනය වෙත ලබා දී ඇත. සමාගම ගෙවිය යුතු ආදායම් බදු පියවීම ආරම්භ කර ඇති අතර සමාලෝචිත වර්ෂය තුළදී රු. මිලියන 10 ක් පියවා ඇත. මෙය ආයතනික ආදායම් බදු වාර්තා අනුව ගලපා ඇත.

දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුකූල විය යුතුය.

1.8 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව.	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස් නිර්දේශය
(අ) 2021 නොවැම්බර් 16 දිනැති ආයතනික පාලනය පිළිබඳ මාර්ගෝපදේශයේ 2.3 වගන්තිය සහ 2023 සැප්තැම්බර් 27 දිනැති රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ අංක 01/2021 (ii)	පරිපාලිත සමාගම් විසින් අවසන් කරන ලද උපායමාර්ගික සැලසුම්, ක්‍රියාකාරී සැලසුම් සහ වාර්ෂික අයවැය මව් සමාගමට ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. කෙසේ වෙතත්, ක්‍රියාකාරී සැලැස්ම සහ වාර්ෂික අයවැය සකස් කිරීම සහ මව් සමාගමට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් ලිඛිත සාක්ෂි විගණනයට ලබා දී නොතිබුණි.	පරිපාලිත සමාගම් සඳහා අයවැය තනි තනිව පිළියෙල නොකෙරේ. මව් සමාගම විසින් සමස්ත අයවැය පිළියෙල කරයි. 2024 වර්ෂය සඳහා අනුමත අයවැය විගණනය සඳහා දැනටමත් ඉදිරිපත් කර ඇත.	අයවැය කාලානුරූපව සකස් කළ යුතු අතර අදාළ කාල සීමාව තුළ භාරදීමට කටයුතු කළ යුතුය.
(ආ) 1980 අංක 46 දරන සේවක භාරකාර අරමුදල් පනතේ 27 වන වගන්තියේ III කොටස	මෙම පනත යටතේ ගෙවිය යුතු කිසියම් දායකත්වයක් නියමිත දිනට අරමුදලට ගෙවා නොමැති වීම සහ සේවායෝජකයාට එම දායකත්වය ගෙවීමට අපොහොසත් වීම ඔහුගේ පාලනයෙන් ඔබ්බට ගිය තත්වයන් නිසා සිදු වූ බව මණ්ඩලය සැඟිමකට පත්වන පරිදි පැහැදිලි කිරීමට නොහැකි වූ විට, එම දායක මුදලට අමතරව, ගණනය කරන ලද එම මුදල සඳහා අධිභාරයක් අරමුදලට ගෙවීමට සේවායෝජකයා බැඳී සිටී. කෙසේ වෙතත්, සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව, ගෙවීම් ප්‍රමාද වීම හේතුවෙන් සමාගම විසින් ඊ.ටී.එස් මත අධිභාරය ලෙස රු. 88,221 ක් ගෙවා තිබුණි.	සාමාන්‍යයෙන්, ගෙවිය යුතු ඊ.ටී.එස් සහ ඊ.ටී.එස් නියමිත වේලාවට පියවනු ලබන අතර තවදුරටත් ප්‍රමාදයන් වළක්වා ගැනීමට පියවර ගනු ලැබේ.	අදාළ කාල සීමාව තුළදී ගෙවීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 10,935,609 ක ලාභයක් වූ අතර පසුගිය වර්ෂයේ අනුරූප ලාභය (නැවත සකස් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව) රු. 4,513,102 ක් විය. එම නිසා, රු. 6,422,507 කින් මූල්‍ය ප්‍රතිඵලයේ වර්ධනයක් නිරීක්ෂණය විය. මූල්‍ය ආදායම් සහ අනෙකුත් ආදායම් වැඩිවීම මෙම වර්ධනයට හේතුව විය.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

ආදායම/ වියදම	2024 රු.	2023 රු. (නැවත ප්‍රකාශිත)	වැඩිවීම/(අඩුවීම) රු.	ප්‍රතිශතය (%)
ආදායම	146,524,865	103,432,648	43,092,217	41.6
විකුණුම් පිරිවැය	130,575,675	93,046,563	37,529,112	40.3
පරිපාලන පිරිවැය	5,916,305	5,904,595	11,710	0.19
මූල්‍ය වියදම්	30,360	6,210	24,150	389
මූල්‍ය ආදායම්	153,809	37,821	115,988	307
වෙනත් ආදායම්	779,275	-	779,275	100

2.3 අනුපාත විශ්ලේෂණය

අනුපාතය	2024	2023
යොදවා ඇති ප්‍රාග්ධනය මත ප්‍රතිලාභය (%)	9.30	3.25
දළ ලාභ අනුපාතය (%)	10.88	10.04
ශුද්ධ ලාභ අනුපාතය (%)	-14.63	3.86
ජංගම අනුපාතය (වාර)	2.59	3.91